



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක : 2477424, 2477423, 2477418
ෆැක්ස් : 2346257, 2477739
ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත් නිවේදනය

නිකුත් කළේ : බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
දිනය : 2019.12.06

මුදල් ණයට දීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම

මුදල් ණයට දීම සඳහා විද්‍යුත්, මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය ඇතුළු නොයෙක් මාධ්‍ය හරහා වෙළඳ දැන්වීම් සහ වෙනත් ආකාරයේ ප්‍රචාරණයන් සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. ඒ සම්බන්ධව සිදුවන යම් යම් අක්‍රමිකතා පිළිබඳව ද අප වෙත පැමිණිලි ලැබී ඇත. වංචා පිළිබඳ චෝදනා, ඉහළ පොළී අනුපාත අයකිරීම, ගනුදෙනුකරුවන්ට මුහුණ දීමට සිදු වන හිරිහැර සහ එවැනි මුදල් ණයට දෙන පුද්ගලයින් විසින් ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය තොරතුරු අවහා විනා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ අතර වේ. සුරැකුමක් සහිතව හෝ රහිතව මුදල් පොළියට දීම සිදුකරන හෝ ප්‍රචාරය කරන හෝ නිවේදනය කරන යම් පුද්ගලයෙකු මුදල් ණයට දෙන්නෙකු ලෙස විස්තර කළ හැක.

පවත්නා නෛතික රාමුවට අනුව, තැන්පතු භාරගැනීමක් සිදු නොකර මුදල් ණයට දෙන පුද්ගලයින් කිසිදු බලපත්‍ර නිකුත් කිරීමේ හෝ නියාමනය කිරීමේ අධිකාරියකට අයත් නොවේ. ඒ හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සමග මුදල් ණයට දෙන්නන් වෙත බලපත්‍ර ලබාදීම, ඒවා නියාමනය හා අධීක්ෂණය කිරීම සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. පෙර කී නීතිය මේ වන විට කෙටුම්පත් කෙරෙමින් පවතින අතර නුදුරු අනාගතයේ දී එය බලාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, මුදල් ණයට දීමේ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ මුඛ්‍යවෙන් සිදුකෙරෙන වංචාවන්ට ගොදුරු නොවී සිටීමට නිසි උත්සාහයක් හා සැලකිල්ලක් දක්වන ලෙසට මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. මුදල් ගනුදෙනුවක් සඳහා ගිවිසුමකට එළඹීමට පෙර මහජනතාව ඒ සම්බන්ධව සම්පූර්ණ තොරතුරු විමසිය යුතුය. තවද, සෑම විටම මුදල් ගනුදෙනුවකට එළඹීමේ දී යම් නියාමන අධිකාරියක් මගින් නියාමනයකට ලක්කෙරෙන ආයතන කෙරෙහි විශ්වාසය තැබීමට උපදෙස් දෙනු ලැබේ.

ඔබ විසින් විමසිය යුතු දේ,

1. මුදල් ණයට දෙන පුද්ගලයාගේ නෛතික තත්ත්වය
 - (අ) මුදල් ණයට දෙන්නාගේ නම, සමාගමක් නම් හෝ තනි හෝ හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී ඇත්නම් ලියාපදිංචි ලිපිනය, ශාඛා පිහිටීම සහ නෛතික ස්වභාවය.
 - (ආ) සභාපති, ප්‍රධාන විධායක නිලධාරී හෝ වෙනත් ප්‍රධාන නිලධාරීන් සම්බන්ධ කරගත හැකි ආකාර.
2. ණය සම්බන්ධ සියළු කරුණු පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න
 - (අ) ණය කාල සීමාව, පොලී අනුපාතය, පොලී අනුපාතය ගණනය කිරීමේ ක්‍රමවේදය (සරල මාර්ග ක්‍රමය හෝ ඒන වන ශේෂ ක්‍රමය).
 - (ආ) ණය ආපසු ගෙවිය යුතු ආකාරය (වාර්ක ගෙවිය යුත්තේ වාර්ෂිකව, මාසිකව, සතිපතා හෝ දෛනිකව ද යන වග).
 - (ඇ) පිටහිටි ශේෂය, හිඟ ප්‍රමාණය සහ ප්‍රමාද ගාස්තු වැනි ගනුදෙනුව සම්බන්ධ විස්තර තහවුරු කරගන්නේ කෙසේ ද යන වග.
 - (ඈ) වාර්කයක් ප්‍රමාද වූ අවස්ථාවක දී ගෙවිය යුතු දඩ පොලී හෝ වෙනත් අමතර ගාස්තු නිබේ ද යන වග.

ඔබ විසින් සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු දේ,

1. ඔබ ගනුදෙනු කිරීමට සැරසෙන පාර්ශවය පැහැදිලිව හඳුනාගැනීමෙන් තොරව, ඔබගේ පෞද්ගලික තොරතුරු විශේෂයෙන් බැංකු ගිණුම් ආශ්‍රිත තොරතුරු ඔවුන් වෙත අනාවරණය කිරීමෙන් වැළකී සිටින්න.
2. ඔබට කියවීමට අපහසු හෝ අවබෝධ කරගැනීමට නොහැකි යමක් සහිත කිසිදු ලේඛනයකට අත්සන යෙදීමෙන් වැළකී සිටින්න. එවන් අවස්ථාවක දී, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අදාළ මුදල් ණයට දෙන්නාගෙන් ලබාගන්න.
3. හිස් පිටු වලට අත්සන යෙදීමෙන් වැළකී සිටින්න.
4. විශ්වාසී පුද්ගලයෙකුට හැර වෙනත් කිසිවෙකුට ඔබ වෙනුවට පෝරම පිරවීමට ඉඩ දීමෙන් හා ඒ සඳහා ඔබගේ පෞද්ගලික තොරතුරු සැපයීමෙන් වැළකී සිටින්න.
5. කඩිමුඩියේ ගිවිසුම් වලට එළඹීමෙන් වැළකී සිටින්න. හොඳින් අධ්‍යයනය කර, සිතා බලා තීරණයක් ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් යොදවන්න.